

සෝවාන් සකදාගාමී සහ අනාගාමී වීමට

සතර සතිපට්ඨානය වඩන්න

ඔරම්භාගීය සතිපට්ඨාන සූත්‍රය ඇසුරින්

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඩිගුත්තර නිකාය 5 - පිටු අංක 554 - 555)

ඔරම්භාගීය සංයෝජන පසකි. කවර පසක් ද යත්;

1. සක්කාය දිට්ඨි සංයෝජනය.
2. විචිකිච්ඡා සංයෝජනය.
3. සීලබ්බත පරාමාස සංයෝජනය.
4. කාමරාග සංයෝජනය.
5. පටිස සංයෝජනය.

මේ පංච ඔරම්භාගීය සංයෝජනයෝය.

මේ ඔරම්භාගීය සංයෝජනයන් ගේ ප්‍රභාණය පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුතුය.

කවර සතර සතිපට්ඨානයක් ද යත්;

1. කායානුපස්සනාව

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, කයෙහි කය අනුව බලමින් වාසය කිරීම වෙයි.

2. වේදනානුපස්සනාව

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, වේදනාවෙහි වේදනාව අනුව බලමින් වාසය කිරීම වෙයි.

3. චිත්තානුපස්සනාව

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, සිතෙහි සිත අනුව බලමින් වාසය කිරීම වෙයි.

4. ධම්මානුපස්සනාව

කෙලෙස් තවන වීර්යයෙන් සහ මනා සිහි නුවණින් යුතු ව, දැඩි ලෝභය සහ දොම්නස දුරු කොට, දහම්හි දහම් අනුව බලමින් වාසය කිරීම වෙයි.